



**ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA**

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව

പ്രകल്പ അംഗം: 2477424, 2477423, 2477311

ନାମେଣ୍ଡ୍: 2346257, 2477739

ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk

වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ ආර්ථික පරියෝගෙන් උග්‍රතාමේන්තුව

ଦ୍ୱିନ୍ୟ 2013 ଫେବୃଆରୀ ମାସ 03 ଲକ୍ଷ୍ମୀ ଦିନ

මුළුවේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ස්වේච්ඡාන්ත ජාය ගෞණිගත කිරීමේ දැක්ම ‘ධනාත්මක’ සිට ‘ස්ථාවර’ දක්වා වෙනස් කිරීම මුළුන්ගේම ඇගයීම භා ප්‍රතිච්චිරුද්ධවීමකි

මුළුවිස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ විදේශීය මුදල් ස්වේච්ඡාව නෙය ග්‍රෑන්ගත කිරීමේ දැක්ම ‘ධනාත්මක’ සිට ‘ස්ථාවර’ දක්වා වෙනස් කිරීම අවධානයකින් තොර සහ පසුගාමී ක්‍රියාවක් බවත්, එමගින් ශ්‍රී ලංකා ආරථිකයේ තත්ත්වය සහ මැත්කාලීන ප්‍රගමනයන් නිසි ලෙස තිරුපණය තොකෙරෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකාවේ අදහසයි.

මෙම නවතම ශේෂීගත කිරීමට පාදක වූ හේතු වශයෙන් මූල්‍යීය ආයතනය විස්තර කරනුයේ (අ) පසුගිය වසර 2 තුළ විදේශීය ගෙවීම් තත්ත්වයේ වර්ධනයේ මද බව සහ (ඇ) රාජ්‍ය මැයි ඒකාගතා කියාපූමයේ මන්දාගැමීත්වයයි.

විදේශීය ගෙවීම් තත්ත්වය අනුව බලන කළ නිල විදේශ සංචිත, 2011 ජූලි මස ශ්‍රී ලංකාවේ දැක්ම ‘ධනාත්මක’ වගයෙන් වෙනස් කළ අවස්ථාවේ අන්පත් කරගත් ‘ඉහළ මට්ටමට වඩා පහළින්’ පවතින බව ප්‍රකාශ කර සිටින මූඩ්ස් ආයතනය තවදුරටත් කියා සිටිනුයේ වාණිජ බැංකුවල වගකීම් තත්ත්වය 2011 ජූලි මස සහ 2013 පෙබරවාරි මස අතර කාල පරාසය තුළ දී දෙගුණ වී ඇති බවයි. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය, අපක්ෂපාති විශ්ලේෂණයක් තුළින් පැහැදිලිවම හෙළිදරව් විය යුතු නිසාග සාධක ගණනාවක් තොසලකා හැර ඇත්:

- (අ) මූඩිස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දැක්ම ‘ධනාත්මක’ ලෙස සනාථ කළ 2012 වසරේ ජුනි මස සිට සම්මත සංචිත ප්‍රමාණාත්මකතා මිනුම් අනුව විදේශ සංචිතයන්හි දැඩි ඒකාග්‍රතාවක් සිදුවේ ඇත. තිල සංචිත සහ සමස්ත සංචිතවල (වාණිජ බැංකු වත්කම් අතුළත්ව) ආනයන ආවරණය 2012 ජුලි මාසයේ දී පිළිවෙළින් මාස 4.2 ක් සහ මාස 5.2 ක් වූ අතර, 2013 මැයි මාසයේ දී මෙම අයයන් පිළිවෙළින් මාස 4.3 ක් සහ මාස 5.4 ක් දක්වා ඉහළ ගොස් ඇත. තවද, කෙටි කාලීන වගකීම් සඳහා සංචිත ආවරණය පසුගිය වසර තුළ දී ගක්තිමත් ලෙස වර්ධනය වී ඇත.
- (ආ) මැත කාලයේ දී, වාණිජ බැංකු කිහිපයක් විදේශ ප්‍රාග්ධන වෙළෙඳපොල හරහා අරමුදල් රස්කර ගෙන ඇති අතර, පුළුල්ව සලකා බැලීමේදී එම අරමුදල් මැදි හා දිගුකාලීන වේ. එබැවින්, ශ්‍රී ලංකාවේ විදේශ ගෙවීම් තත්ත්වය මත නව අතිරේක පිඩිනයක් ඇති නොවේ. ඒ අනුව, වාණිජ බැංකුවල ගුද්ධ විදේශ වගකීම් විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි යන ප්‍රකාශය ඉස්මතු කිරීමේදී එම වගකීම් කළේපිරෙන ආකාරය පිළිබඳව අවධානය යොමුකර තැත.
- (ඇ) 2013 වසරේ පළමු මාස හතර තුළ දී ශ්‍රී ලංකාවේ විදේශ අංශය සතුවූලයක කාර්යභාරයක් ඉටුකර ඇත. ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංවාරක ගමනාන්තයක් ලෙස ඉහළ පිළිගැනීමකට ලක්වීමත් සමග සංවාරක ඉපැයිම් අඛණ්ඩව ඉහළ යමින් පවතී. විදේශ ගතවන පුද්ගලයන්ගේ ගමනාන්තයන් විවිධාංගිකරණය වීම සහ විදේශ මුදල් ජ්‍යෙෂ්ඨතා ගෙවෙන විධිමත් මාරුග තවදුරටත් පුළුල්වීම හේතුවෙන් විදේශ සේවා නියුත්තිකයන්ගේ ජ්‍යෙෂ්ඨතා ඉහළ යමින් පවතී. කොළඹ කොටස් පුවමාරුවෙහි ක්‍රියාකාරීත්වය ඉහළ යාමත් සමග කොටස් වෙළෙඳපොල වෙත ගලා එන විදේශ ආයෝජන ප්‍රමාණය වර්ධනය වෙමින් පවතින අතර, මෙමගින් ආයෝජකයන්ගේ විශ්වාසය කුමිකව වැඩි දියුණු වීම පිළිබු කෙරේ. එසේම දැනටමත් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති ප්‍රධාන ව්‍යාපෘතිවලට අපේක්ෂිත ලැබීම් ද ඇතුළත් විදේශීය සංජ්‍ය ආයෝජන 2013 වසරේ දී වාර්තාගත ලෙස එක්සත් ජනපද බොලර් බිලියන 1.8 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. සමුච්චිත වශයෙන් රාජ්‍ය බැඳුම්කර වෙළෙඳපොලෙහි ද සැලකිය යුතු ලැබීම් වාර්තා විය. ර්ට අමතරව, වසරේ පළමු මාස හතර තුළ දී වෙළෙඳ හිගය අඩුවීමක් ද පෙන්නුම් කෙරිණි.

රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයේ මත්දාගම් ස්වභාවයක් දක්නට ලැබෙන බවට මූඩිස් ආයතනය විසින් කරනු ලබන ප්‍රකාශය සම්බන්ධයෙන් සැලකීමේදී 2009 වසරේ සිට සෑම වසරකම අයවැය හිගය අඩුකිරීම තුළින් රජය විසින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අඛණ්ඩව පවත්වා ගැනීම කෙරෙහි දක්වා ඇති දැඩි කැපවීම අවධාරණය කළ යුතුව ඇත. අයවැය හිගය දෙ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.) ප්‍රතිගතයක් ලෙස 2009 වසරේ වාර්තා වූ සියයට 9.9 සිට 2012 වසරේ දී සියයට 6.4 ක් දක්වා පහත වැටුණු අතර, එය 2013 වසරේ දී තවදුරටත් සියයට 5.8 දක්වා අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. රුපියලෙහි අවප්‍රමාණය වීම නිසා 2011 වසරේ දී වාර්තා වූ ද.දේ.නි. යේ ප්‍රතිගතයක් ලෙස රාජ්‍ය ණය සියයට 78.5 ක සිට

2012 වසරේ දී සියලු 79.1 ක් දක්වා ආන්තික ලෙස වර්ධනය වුවද, එකී අනුපාතය ක්‍රමිකව පහළ ගොස් ඇත. තවද, රාජ්‍ය මූල්‍ය තත්ත්වය තවදුරටත් ඒකාග්‍ර කිරීම සඳහා වෙළඳපොල පදනම් කරගත් මිල ගැලපීම සිදුකිරීම තුළින් රාජ්‍ය අංශය සතු ප්‍රධාන ව්‍යාපාරවල මූල්‍ය තත්ත්වය වර්ධනය වී ඇත. මෙම වර්ධනයන් මගින් ශ්‍රී ලංකාව රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව කරා යන පැහැදිලි මාවතකට පිවිස ඇති බව පෙන්නුම් කෙරෙන අතර, එමනිසා මූඩිස් ආයතනයේ “රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයේ මත්දායාම් ස්වභාවය” යන කියමන යුත්ති සහගත නොවේ.

සමස්තයක් වශයෙන් මූඩිස් ආයතනය විසින් නිවේදනයට පෙර සාකච්ඡාවලදී මතු කළ ගැටළ විසඳීම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය වඩා අවධානයෙන් කටයුතු කර ඇත.

මතු කළ ගැටළ	වත්මන් තත්ත්වය
යළි මතුවිය හැකි උද්ධමනාත්මක පීඩනයන්	වර්තමාන තත්ත්වය පෙන්නුම් කරනුයේ පසුගිය මාස 53 ක කාලය තුළ උද්ධමනය තනි අංකයක පවත්වාගෙන යාමට සමත් විම හේතුවෙන් උද්ධමනය සම්බන්ධයෙන් ඇති විය හැකි පීඩනය උදෙසා ප්‍රමාණවත් ලෙස ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
රාජ්‍ය හිමිකාරීන්වයක් ඇති ව්‍යාපාර ආයතනවල දුර්වල ක්‍රියාකාරීන්වය	වර්තමාන තත්ත්වය පිළිබඳ කරනුයේ මෙම අවස්ථානම් තත්ත්වය සැලකිය යුතු ලෙස සමනය වී ඇති බවයි.
දාළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිගෙයක් ලෙස රාජ්‍ය ආදායම අඩු අගයක් ගැනීම	කෙටිකාලීනව ආදායම අඩු අගයක් ගත්තද, රජය විසින් සැම වසරකදීම රාජ්‍ය අයවැය හිගය අඩු කර ගතිම්න් දැඩි කුපැවීමක් සිදුකර ඇත.
ණය තත්ත්වය තුළ අඛණ්ඩව පවතින අවස්ථානම්	වර්තමාන තත්ත්වයන් පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාව රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි මාර්ග යකට අවතිරණ වී සිටින බවයි.
ගෙවුම් තුළනයේ පැවැති පීඩනය, ජ්‍යෙගම ගිණුමේ හිගය ප්‍රථම්වීම තුළ නැවත මතුවිය හැකිය	ජ්‍යෙගම ගිණුමේ හිගය අඩු වී ඇති අතර, තවදුරටත් යහපත් වනු ඇතැයි බලාපොරොත්තු වේ.
අපේක්ෂිත මට්ටමට වඩා විදේශීය සංවිත අඩුවීම	විදේශීය සංවිත වඩාත් හිතකර මට්ටමකට ගක්තිමත් වී ඇත.
බාහිර කම්පනයන්ට ලක්වීමේ අවස්ථානම සැලකිය යුතු ලෙස අඩු වී නොමැත	බාහිර කම්පනයන්ට ලක්වීමේ අවස්ථානම පෙන්නුම් කරන දරුණක සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත.

2012 වසරේ ජූනි මාසයේදී, ගෞණිගත කිරීම ඉහළ නංවාගැනීමේ අවශ්‍යතා ලෙස රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා ණය තත්ත්වය දියුණු කිරීම, උද්ධමනය සහ එහි උච්චාවචනය අඩු කිරීම, විදේශ විනිමය සංවිතවල ප්‍රමාණාත්මකභාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීම, නමුත් විදේශ විනිමය අනුපාත ප්‍රතිපත්තිය සහ සාපුරු විදේශ ආයෝජන ලැබීම දක්වා ඇත. එසේම ගෞණිගත කිරීම පහළ දැමීමට හේතුවිය හැකි සාධක ලෙස, මූල්‍ය ඒකාග්‍රතාවය වර්ධනය කර ගැනීමට අපොහොසත් වීම, උද්ධමනය පාලනය කරගත නොහැකි වීම, විදේශ සමත්මිතතාවය හා විදේශ විනිමය දුවකීලතාව සැලකිය යුතු ලෙස අඩු වීම, හෝ මැතක දී අත්කර ගත් දේශපාලන ස්ථාවර බව ප්‍රතිචර්චනය වීම මගින් දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය අඩුවීම යනාදිය මූඩිස් ආයතනය විසින් පෙන්වා දෙන ලදී.

එම අනුව පෙනී යන්නේ මූඩිස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ගෞණිගත කිරීම පිළිබඳ දැක්ම පහළ දැමුව ද, ශ්‍රී ලංකා බලධාරීන් විසින් 2012 ජූනි මාසයේ මූඩිස් ආයතනය විසින් ගෙනහැර දක්වන ලද පරිද්දෙන්ම ගෞණිගත කිරීම ඉහළ නංවා ගැනීමට හේතුකාරක වන ආකාරයේ යෝගා ප්‍රතිපත්ති ක්‍රියාදාමයන් ක්‍රියාවට තංවා ඇති බවයි. එම නිසා මූඩිස් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ගෞණිගත කිරීමේ දැක්ම “ධනාත්මක” සිට “ස්ථාවර” මට්ටම දක්වා වෙනස් කිරීම, 2012 වසරේ ජූනි මස ඉදිරිපත් කළ ඔවුන්ගේම අගයීමට ප්‍රතිචර්චා වීමකි.